



වාරිමාර්ග දෙපාර්තමේන්තුව
நீர்ப்பாசனத் திணைக்களம்
IRRIGATION DEPARTMENT



(HYDROLOGY AND DISASTER MANAGEMENT DIVISION)

වාරිමාර්ග අධ්‍යක්ෂ
நீர்ப்பாசனத் திணைக்களம்
Director of Irrigation } 011-2581636

ෆැක්ස්
பக்ஸ் } 011-2591125

ලිපිනය
முகவரி } 230, නැ.පෙ. 1138, බොද්ධාලෝක මාවත,කොළඹ07, ශ්‍රී ලංකාව
230, த.பெ.1138, பொத்தாலோக்கமாவத்தை, கொழும்பு 07, இலங்கை
Address } 230, P.O. Box 1138, BauddhalokaMawatha, Colombo 07, Sri Lanka

දුරකථනය (පොදු)
தொலைபேசி (பொது) } 011-2590145
Telephone (General)

විද්‍යුත් ලිපිනය
ஈ.மெயில் (முகவரி) } ddhydrology@gmail.com
E-mail Address

වෙබ් අඩවිය
இணையதளம் } www.irrigation.gov.lk
Web site

මගේ අංකය
எனது இல } DI/Hydro/103(V)
My No.

ඔබේ අංකය
உமது இல }
Your No.

දිනය
திகதி } 2024/11/27
Date

Time :- 9.30 AM

වේලාව :- පෙ.ව. 9.30

2024.11.29 දින පෙ.ව 9.30 දක්වා වලංගුවේ.

Valid till 9.30 AM on 29th of November 2024

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන : අංක : 01

Flood Warning Message : Number : 01

වර්ණය - ඇම්බර්

Colour - Amber



කලා ඔය දෝෂය - Kala Oya Basin

කලා ඔය දෝෂයේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. තව ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන රාජාංගනය ජලාශයෙන් තත්පරයට සන අඩි 10000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතී. මේ වනවිට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකිය. එම තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කලා ඔය දෝෂය තුළ නඩත්තු කරනු ලබන ගංහා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොවිචියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවනු ලැබේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.

Considerable rainfall has occurred in some of the Upstream and Middle Reach catchment areas of Kala Oya Basin as of 8.00 AM today. In addition to that, The Rajanganaya reservoir which is maintained by the Irrigation Department is spilling with a discharge rate of 10000 cubic feet /sec currently. As well as, there is a possibility of increasing the spill discharge of the Rajanganaya reservoir. By analyzing this situation and river water levels of Hydrological Stations in Kala Oya, there is a possibility of occurring a **flood situation** in lowline areas of Kala Oya valley situated in **Nochchiyagama, Rajanganaya, Vanathavilluwa and Karuwalagaswewa D/S divisions within next 48 hours**. It is requested to pay high attention in this regards by the residents and vehicle drivers running through those areas. **Disaster Management Authorities are requested to take adequate precautions in this regard.**

Eng. S.P.C. Sugeeshwara
Director of Irrigation
(Hydrology & Disaster Management)
Irrigation Department
230, Bauddhaloka Mawatha,
Colombo - 07

ඉංජි. එස්.පී.සී. සුගීෂ්වර
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ)